

සාමාජික ආර්ථික තත්වයන් ඉහළ නැංවීම - (Uplift Our members Economy)

1938 දී ආරම්භ වූ සමිතිය වසර 88 ක කාලයක් ආර්ථිකයේ කෙතරම් උච්චාවචනයන් සිදු වුවද ආරම්භයේ පැවති සහනදායී පොළී අනුපාතය (12%) අඛණ්ඩව පවත්වාගෙන යමින් සහ මෙතක් පැවති රු.750,000/- ක් වූ උපරිම ණය සීමාව රු.2,000,000/- ක් දක්වා වැඩි කිරීම තුළින් සාමාජිකයන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට දායක වී ඇත.

එමෙන්ම ඒ වෙනුවෙන් සාමාජිකත්වය සඳහා ණය යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක කර ඇත.

- | | |
|----------------------------------|-------------------|
| 01. අතුරු ව්‍යවස්ථා ණය | - 1971 වර්ෂයේ සිට |
| • පුද්ගල ණය | |
| • දේපල ණය | |
| 02. ක්ෂණික ණය | - 1996 වර්ෂයේ සිට |
| 03. භාණ්ඩ ණය | - 2002 වර්ෂයේ සිට |
| • රන් භාණ්ඩ | |
| • විදුලි උපකරණ | |
| 04. ඇස් කණ්ණාඩි ණය | - 2002 වර්ෂයේ සිට |
| 05. සිසු දිරිය පොත් ණය | - 2018 වර්ෂයේ සිට |
| 06. සුව දිවි මාතෘ ණය | - 2023 වර්ෂයේ සිට |
| 07. අන්‍යෝන්‍යාධාර අත්තිකාරම් ණය | - 2024 වර්ෂයේ සිට |

I. අතුරු ව්‍යවස්ථා ණය යෝජනා ක්‍රමය

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සාමාජිකයන්ගේ සාමාජික කාලය අනුව ලබා ගන්නා ණය මුදල හා ප්‍රමාණය වෙනස් වේ.

ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ කොන්දේසි -

ණය මුදල (රු.)	සම්පූර්ණ කල යුතු සාමාජික කාලය	උපරිම වාරික ගණන	සම්පූර්ණ කලයුතු ඇප කරුගේ සාමාජික කාලය
100,000	වසර 01	වාරික 60	මාස 06
150,000	වසර 02		
200,000			
250,000			
300,000			
400,000	වසර 03	වාරික 72	වසර 03
500,000	වසර 06		වසර 06
1,500,000	වසර 02	වාරික 120	මාස 06

- රු.100,000 සිට රු.300,000 ණය මුදල් ලබා ගැනීමේදී අඛණ්ඩව අවසන් වාරික 06 ක් නිවැරදිව මුදල් ය වී තිබිය යුතුය.
- රු.400,000 සහ රු.500,000 ණය මුදල් ලබා ගැනීමේදී අඛණ්ඩව අවසන් වාරික 12 ක් නිවැරදිව මුදල් අය වී තිබිය යුතුය.
- ණය මුදල ලබා ගැනීමට සුසුදුකම් සහිත පුද්ගල ඇප දෙකක් අවශ්‍ය වේ. (එක් සාමාජිකයෙකු හට ඇප විය හැක්කේ අතුරු ණය දෙකක් සඳහා පමණි.)
- ණය මුදල සහ ලබා ගන්නා වාරික ගණන අනුව වාරිකයේ වටිනාකම වෙනස් වේ.
- රු.100,000 සිට රු.300,000 දක්වා වූ ලබා ගත් ණය මුදල වටිනාකමින් හරි අඩක් අය වී අවසන් වූ පසු නැවත ණය මුදල අලුත් කර ගත හැකිය.
- රු.400,000 සහ රු.500,000 ලබා ගත් ණය මුදලේ වටිනාකමින් $\frac{2}{3}$ ක කොටසක් අය වී අවසන් වූ පසු නැවත ණය මුදල අලුත් කර ගත හැකිය.
- ලබා ගන්නා ණය මුදලේ වටිනාකමින් 10% බැගින් ස්ථාවර තැන්පතු ගිණුමේ සහ කොටස් ගිණුමේ තැන්පත් ශේෂයක් පැවතිය යුතුය.
- වෙනත් ණය මුදලක් ලබා ගෙන තිබේ නම් ඒ සඳහා මාසික වාරික 03 ක් මුදල් අය වී තිබීම.

II. ක්ෂණික ණය යෝජනා ක්‍රමය

ක්ෂණික ණය යෝජනා ක්‍රමය මගින් සාමාජිකත්වයේ හදිසි මුදල් අවශ්‍යතාවය මත ඉතා කෙටි වෙලාවක් තුල මෙම ණය පහසුකම ලබා ගත හැක. අද වන විට ණය මුදල උපරිම රු.200,000 දක්වා පුළුල් කර ඇත.

ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ කොන්දේසි -

ණය මුදල (රු.)	ණය කරුගේ සාමාජික කාලය	වාරික ගණන	ඇප කරුගේ සාමාජික කාලය
75,000	මාස 06	36	මාස 06
200,000	වසර 01	36	මාස 06

- අඛණ්ඩව අවසන් මාස 06 නිවැරදිව මුදල් අයවීම.
- ණය මුදල ලබා ගැනීමට සුසුදුකම් සහිත පුද්ගල ඇප දෙකක් අවශ්‍ය වේ.
- එක් සාමාජිකයෙකු හට ක්ෂණික ණය හතරකට ඇප විය හැක.
- වෙනත් ණය මුදලක් ලබා ගෙන තිබේ නම් ඒ සඳහා මාසික වාරික 03 ක් මුදල් අය වී තිබීම.
- ලබා ගත් ණය මුදලින් හරි අඩක් මුදල් අය වූ පසු ණය මුදල නැවත අලුත් කල හැක.

III. භාණ්ඩ ණය යෝජනා ක්‍රමය

2002 වර්ෂයේදී සාමාජිකත්වය සඳහා හඳුන්වා දුන් මෙම භාණ්ඩ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගත හැකි උපරිම ණය සීමාව රු.300,000/- දක්වා වර්ධනය වී ඇත. ඒ මගින් සාමාජිකත්වය සඳහා නිවසට අවශ්‍ය විදුලි උපකරණ , ජංගම දුරකථන , ගෘහ උපකරණ මෙන්ම ස්වර්ණාභරණ ලබා ගැනීමේ හැකියාව පවතී.

ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ කොන්දේසි -

අවශ්‍යතාවය	ණය මුදල (රු.)	ණය කරුගේ සාමාජික කාලය	වාරික ගණන	ඇප කරුගේ සාමාජික කාලය
විදුලි උපකරණ , ජංගම දුරකථන , ගෘහ උපකරණ	100,000 - 300,000	ණය මුදල රු.100,000 හෝ ඊට අඩු නම් මාස 06	ණය මුදල රු.100,000 ට හෝ ඊට අඩු නම් වාරික 36	මාස 06
ස්වර්ණාභරණ	100,000 - 300,000	ණය මුදල රු.100,000 ට වැඩි නම් වසර 01	ණය මුදල රු.100,000 ට වැඩි නම් වාරික 60	මාස 06

- අඛණ්ඩව අවසන් මාස 06 නිවැරදිව මුදල් අයවීම.
- ණය මුදල ලබා ගැනීමට සුදුසුකම් සහිත පුද්ගල ඇප දෙකක් අවශ්‍ය වේ. (එක් සාමාජිකයෙකු හට ඇප විය හැක්කේ භාණ්ඩ ණය දෙකක් සඳහා පමණි.)
- වෙනත් ණය මුදලක් ලබා ගෙන තිබේ නම් ඒ සඳහා මාසික වාරික 03 ක් මුදල් අය වී තිබීම.
- ලබා ගත් ණය මුදලින් හරි අඩක් මුදල් අය වූ පසු ණය මුදල නැවත අලුත් කල හැක.
- වෙනත් ණය මුදලක් ලබා ගෙන තිබේ නම් ඒ සඳහා මාසික වාරික 03 ක් මුදල් අය වී තිබීම.

IV. ඇස් කණ්ණාඩි ණය යෝජනා ක්‍රමය

වසරක සාමාජික කාලයක් සපුරා ඇත්නම් රු.15,000/- ක ණය මුදලක් වාරික 10 කින් අය කිරීම සඳහා ලබා ගත හැක. (මාසික වාරිකය රු.1650/-කි.)

ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ කොන්දේසි -

- අඛණ්ඩව අවසන් මාස 06 නිවැරදිව මුදල් අයවීම
- සාමාජික කාලය වසරක් වීම.
- ඇප කරුවන් අවශ්‍ය නොවේ.
- වෙනත් ණය මුදලක් ලබා ගෙන තිබේ නම් ඒ සඳහා මාසික වාරික 03 ක් මුදල් අය වී තිබීම.
- තැන්පතු මුදල් සහ කණ්ණාඩි ණය මුදල් එකම දිනයකදී ලබා ගත නොහැක.

V. සුවිදිවි මාතෘ ණය යෝජනා ක්‍රමය

2023 වර්ෂයේදී නව යෝජනා ක්‍රමයක් ලෙස සාමාජිකත්වය සඳහා හඳුන්වා දුන් මෙම සුවිදිවි මාතෘ ණය යෝජනා ක්‍රමය මගින් සාමාජිකත්වයේ ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා සුදානම් වීමකදී හෝ ප්‍රථම සජීවී දරු උපතින් පසු අවශ්‍ය වන අත්‍යාවශ්‍ය පහසුකම් සපයා ගැනීමට අත්වැලක් වීමේ අරමුණින් සුවිදිවි මාතෘ ණය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත.

ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ කොන්දේසි -

- අඛණ්ඩව අවසන් මාස 06 නිවැරදිව මුදල් අයවීම.
- සාමාජික කාලය වසරක් සම්පූර්ණ වී තිබීම.
- ගර්භනී කාලය මාස 8 ක් සම්පූර්ණ වූ පසු හෝ සජීවී එක් දරු උපතකට පමණක් මස 03 ක් ඇතුළත මෙම ණය මුදල ඉල්ලුම් කල හැක.
- ප්‍රථම දරු ප්‍රසූතිය හෝ උපත සඳහා පමණක් මෙම ණය මුදල ක්‍රියාත්මක වේ.
- උපරිම රු.25,000/- ක මුදලක් 6% ක් වූ වාර්ෂික සහනදායී පොළී ප්‍රතිශතයක් මත සරල වාරික ක්‍රමයට ගෙවා අවසන් කල යුතු වේ. (මාසික වාරිකය රු.2210/- කි.)
- ගර්භණිභාවය හෝ ප්‍රථම දරු උපත පිළිබඳ තහවුරු කිරීම සඳහා නම් කරනු ලබන ලේඛණ ඉදිරිපත් කල යුතු වේ.
- මව හා පියා දෙදෙනාම සාමාජිකත්වය දරන්නේනම් එක් සාමාජිකත්වයක් සඳහා පමණක් මෙම ණය මුදල ඉල්ලුම් කල හැක. එවන් අවස්ථාවකදී සාමාජිකත්වයේ ජ්‍යෙෂ්ඨත්වය සලසා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමිවේ.

VI. අන්‍යෝන්‍යාධාර අත්තිකාරම් ණය යෝජනා ක්‍රමය

2024 වර්ෂයේදී නව යෝජනා ක්‍රමයක් ලෙස සාමාජිකත්වය සඳහා හඳුන්වා දුන් මෙම අන්‍යෝන්‍යාධාර ණය යෝජනා ක්‍රමය යටතේ සාමාජිකත්වය වෙත තම ස්වකීය අන්‍යෝන්‍යාධාර අරමුදල භාවිතා කරමින් ඇප බැඳුම් රහිතව තම අරමුදලේ ශේෂයෙන් 80% ක සීමාව තුල උපරිම රු.35,000/- ක් දක්වා අත්තිකාරම් ණය මුදලක් ලබා ගැනීමේ පහසුකම සලසා දී ඇත.

ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ කොන්දේසි -

- අඛණ්ඩව අවසන් මාස 06 නිවැරදිව මුදල් අයවීම.
- වාරික 12 කින් ගෙවා නිම කල යුතුය.
- අවකරණ අත්සන් කල යුතු නැත.
- වෙනත් ණය මුදලක් ලබා ගෙන තිබේ නම් ඒ සඳහා මාසික වාරික 03 ක් මුදල් අය වී තිබීම.
- ණය මුදල ලබා ගැනීමෙන් පසු සම්පූර්ණයෙන් ගෙවා අවසන් වන තෙක් නැවත ණය මුදල සඳහා ඉල්ලුම් කල නොහැක.
- මාස 03 ක් තුල ණය මුදලට මුදල් අය නොවුනහොත් අරමුදලින් අය කරනු ඇත.